

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2021(2022)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2021(2022)
General Certificate of Education (Ord. Level) Examination, 2021(2022)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය வணிகக் கல்வியும் கணக்கீடும் Business and Accounting Studies	I, II I, II I, II	පැය තුනයි மூன்று மணித்தியாலம் Three hours
--	-------------------------	---

අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි
மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
Additional Reading Time - 10 minutes

අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I

- උපදෙස්:
- * සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
 - * අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
 - * ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්න සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණ යොදන්න.
 - * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා ද පිළිපදින්න.

- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- දුම්රි ප්‍රාදේශීය රෝහලේ, දුම්රි පොලිස් ස්ථානයේ සහ සකසුරුවම් හා ණය සමුපකාර සමිතියේ මානව සම්පත් දායකත්වයෙන් ද ගැමුණු රබර් නිෂ්පාදන ව්‍යාපාරයේ අයිතිකරු වන ගැමුණුගේ හා ඔහුගේ කාර්ය මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් ද 'ඩෙංගු වළක්වා ගනිමු' යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දුම්රි මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. එම වැඩසටහනට දුම්රි මහා විද්‍යාලයේ හා මැදලන්ද විද්‍යාලයේ සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් සහභාගී විය.
- ඉහත සිද්ධියේ ඇතුළත් 'ඩෙංගු වළක්වා ගනිමු' යන දැනුවත් කිරීමේ වැඩසටහන මගින් සපුරාලන මිනිස් අවශ්‍යතාව කුමක් ද?
(1) සෞඛ්‍යය (2) අධ්‍යාපනය (3) ආරක්ෂාව (4) විනෝදය
 - දුම්රි මහා විද්‍යාලයේ අභ්‍යන්තර පරිසර සාධකයක් සඳහා නිදසුනක් වන්නේ,
(1) දුම්රි මහා විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ය.
(2) දුම්රි මහා විද්‍යාලයේ සිසුන් හා දෙමාපියන් ය.
(3) මැදලන්ද විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ය.
(4) මැදලන්ද විද්‍යාලයේ ගුරුවරුන් හා දෙමාපියන් ය.
 - ඉහත සිද්ධියේ ඇතුළත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් වන්නේ,
(1) දුම්රි ප්‍රාදේශීය රෝහල ය. (2) සකසුරුවම් සහ ණය සමුපකාර සමිතිය ය.
(3) දුම්රි මහා විද්‍යාලය ය. (4) දුම්රි පොලිස් ස්ථානය ය.
 - දුම්රි ප්‍රාදේශීය රෝහල,
(1) ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරයකි. (2) ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකි.
(3) සේවා සපයන ව්‍යාපාරයකි. (4) පෞද්ගලික අංශයේ ව්‍යාපාරයකි.
 - ගැමුණු රබර් නිෂ්පාදන ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් වන 'ව්‍යවසායකත්වය' සඳහා නිදසුනක් දැක්වෙන පිළිතුර තෝරන්න.
(1) නිෂ්පාදිත සඳහා භාවිත කරන රබර් (2) ව්‍යාපාරයට යොදවා ඇති මුදල්
(3) ව්‍යාපාරයේ අයිතිකරු වන ගැමුණු (4) ව්‍යාපාරයේ සේවකයින්

[දෙවැනි පිටුව බලන්න.

6. සුපුත් විදුලි පහන් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරයට තර්ජනයක් වන්නේ,
- (1) පුහුණු සේවකයින් ව්‍යාපාරය හැර යාම ය.
 - (2) සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන පහන් සඳහා ඉල්ලුම ඉහළ යාම ය.
 - (3) ව්‍යාපාරය ලබාගෙන ඇති බැංකු ණය මුදලේ වාරිකය නොගෙවීම ය.
 - (4) ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා අවිධිමත් ලෙස පවත්වාගෙන යාම ය.
7. රුවන් වේවැල් ආශ්‍රිත නිෂ්පාදන තම නිවසේ දී නිෂ්පාදනය කර, ගෙයින් ගෙයට ගොස් අලෙවි කරයි. රුවන්,
- (1) ස්ථාවර මහා පරිමාණ සිල්ලර වෙළෙන්දෙකි.
 - (2) ස්ථාවර සුළු පරිමාණ සිල්ලර වෙළෙන්දෙකි.
 - (3) සංචාරක සුළු පරිමාණ තොග වෙළෙන්දෙකි.
 - (4) සංචාරක සුළු පරිමාණ සිල්ලර වෙළෙන්දෙකි.
8. ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික පරිසර සාධකයක් නොවන්නේ කුමක් ද?
- (1) පොලී අනුපාතය
 - (2) විදේශ විනිමය අනුපාතය
 - (3) සාක්ෂරතා අනුපාතය
 - (4) උද්ධමන අනුපාතය
9. ගයාන් තම ගුවන් ගමන් ටිකට්ටක මිල දී ගෙන ලංකා බැංකු හර පතකින් ගෙවීම් කරන ලදී. මෙම ගනුදෙනුව සිදු කිරීමට ගයාන් සතුව, ලංකා බැංකුවේ
- (1) ණය පතක් තිබිය යුතු ය.
 - (2) කිසිදු ගිණුමක් තිබිය යුතු නැත.
 - (3) වියදම් කළ මුදලට සමාන ශේෂයක් සහිත ස්ථාවර තැන්පතුවක් තිබිය යුතු ය.
 - (4) වියදම් කළ මුදලට සමාන ශේෂයක් සහිත ඉතිරි කිරීමේ ගිණුමක් තිබිය යුතු ය.
10. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මකවන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන්නේ,
- (1) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවයි.
 - (2) ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි.
 - (3) සණස සංවර්ධන බැංකුවයි.
 - (4) මහජන බැංකුවයි.
- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 11 හා 12 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- පියල් කුලී ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටිය දී රථය අනතුරකට භාජනය වී ඔහු සුළු තුවාල ලබයි. එම අවස්ථාවේ දී ම ත්‍රී රෝද රථය පැද වූ හිමිකරු විසින් ත්‍රී රෝද රථය රක්ෂණය කර තිබූ සි/ස ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙම අනතුර පිළිබඳව ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙන ලදී.
11. ඉහත සිද්ධියට අනුව රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂය, දෙවන පක්ෂය හා තෙවන පක්ෂය පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
- (1) පියල්, ත්‍රී රෝද රථ හිමිකරු හා සි/ස ශ්‍රී ලංකා රක්ෂණ සමාගම
 - (2) සි/ස ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, පියල් හා ත්‍රී රෝද රථ හිමිකරු
 - (3) ත්‍රී රෝද රථ හිමිකරු, සි/ස ශ්‍රී ලංකා රක්ෂණ සමාගම හා පියල්
 - (4) ත්‍රී රෝද රථ හිමිකරු, පියල් හා සි/ස ශ්‍රී ලංකා රක්ෂණ සමාගම
12. ඉහත සිද්ධියට අදාළ අනතුර වාර්තා කිරීම සඳහා ත්‍රී රෝද රථ හිමිකරු භාවිත කළ කෙටි පණිවිඩය අයත්වන සන්නිවේදන මාධ්‍ය කුමක් ද?
- (1) විද්‍යුත් චාචක
 - (2) විද්‍යුත් ලිඛිත
 - (3) සංඥා ලිඛිත
 - (4) විද්‍යුත් සංඥා
13. ප්‍රවාහන මූලිකාංග සහ ඒවාට අදාළ නිදසුන් පහත වගුවේ දැක්වේ.

ප්‍රවාහන මූලිකාංග	ප්‍රවාහන මූලිකාංග සඳහා නිදසුන්
1. මාර්ගය	A - නවීන පහසුකම් සහිත ඉන්ධන පිරවුම් හලක් විවෘත කිරීම
2. මාධ්‍යය	B - මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය විවෘත කිරීම
3. බලය	C - යාපනයේ නව දුම්රිය ස්ථානයක් පිහිටුවීම
4. පර්යන්තය	D - ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා සුබෝපභෝගී දුම්රියක් යෙදවීම

ඉහත දී ඇති ප්‍රවාහන මූලිකාංග අනුපිළිවෙළ අනුව, නිදසුන් නිවැරදිව ගළපන ලද පිළිතුර තෝරන්න.

- (1) B, D, A, C
- (2) B, D, C, A
- (3) D, B, A, C
- (4) D, C, A, B

14. විකුණුම් කළමනාකරු විසින් 2021 වර්ෂයේ විකුණුම් ඇගයීමට ලක් කිරීම කළමනාකරණ ක්‍රියාවලියේ^①
 ට අයත් වන අතර, 2022 වර්ෂයේ දී 5% ක වට්ටමකට යටත් ව භාණ්ඩ විකිණීම, අලෙවිකරණ මිශ්‍රයේ^②
 විවලනයට අයත් වේ.
 ඉහත ① හා ② යන ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
 (1) පාලනය, ප්‍රවර්ධනය (2) සැලසුම්කරණය, මිල
 (3) සැලසුම්කරණය, ප්‍රවර්ධනය (4) පාලනය, මිල
15. රංග විසින් උපයාගත් රු. 250 000 ක මුදල සීමාසහිත පොදු සමාගමක සාමාන්‍ය කොටස්වල ආයෝජනය කළේ ය. 2021 වර්ෂයේ එම සමාගම ඉපැයූ ලාභයෙන් රු. 10 000 ක් ඔහුට හිමි විය. පසුව සියලු කොටස් රු. 350 000 කට විකුණන ලදී. මෙම ආයෝජනයෙන් රංග උපයාගත් ප්‍රතිලාභ හැඳින්වෙන යෙදුම් දැක්වෙන පිළිතුර තෝරන්න.
 (1) පොලී ආදායම්, ලාභාංශ (2) ලාභාංශ, ප්‍රාග්ධන ලාභ
 (3) ලාභ, ප්‍රාග්ධන ලාභ (4) ප්‍රාග්ධන ලාභ, පොලී ආදායම්
16. නිශ්චිත ප්‍රතිලාභ අනුපාතයක් රහිත ආයෝජන මාර්ගය කුමක් ද?
 (1) ස්ථාවර තැන්පතු (2) භාණ්ඩාගාර බිල්පත්
 (3) ඉතිරිකිරීමේ තැන්පතු (4) සාමාන්‍ය කොටස්
17. ද්විත්ව සටහන් මූලධර්මය අනුව අඩුවීම හර, වැඩිවීම බැර ලෙස සටහන් කෙරෙන ගිණුම් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
 (1) ණයහිමි ගිණුම, ගැනිලි ගිණුම, විකුණුම් ගිණුම, රක්ෂණ ගාස්තු ගිණුම
 (2) බැංකු ණය ගිණුම, ණයහිමි ගිණුම, දුන් වට්ටම් ගිණුම, කොමිස් ආදායම් ගිණුම
 (3) වැටුප් ගිණුම, ණයගැති ගිණුම, වේතන ගිණුම, මුදල් ගිණුම
 (4) ප්‍රාග්ධන ගිණුම, ණයහිමි ගිණුම, බැංකු ණය ගිණුම, ලද වට්ටම් ගිණුම
18. ලී බඩු නිෂ්පාදන ව්‍යාපාරයක ජංගම නොවන වත්කමක් වන්නේ,
 (1) ලැබිය යුතු ගොඩනැගිලි කුලී ය. (2) විකිණීමට තබා ඇති ලී බඩු ය.
 (3) වඩු මේසය ය. (4) අතැති මුදල් ය.
- පහත තොරතුරු ඇසුරෙන් අංක 19 සිට 21 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
 ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.
 A - රු. 25 000 ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම
 B - රු. 10 000 කට මිල දී ගත් බඩු තොගයක් රු. 12 000 ට ණයට විකිණීම
 C - ණයගැතියකුගෙන් රු. 5 000 ක මුදලක් ලැබීම
 D - ව්‍යාපාරයේ කාර්යාලයට රු. 50 000 ක මේසයක් ණයට ගැනීම
19. ඉහත ගනුදෙනු අතුරෙන් ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණයෙහි හිමිකම් කෙරෙහි බලපාන ගනුදෙනුව වන්නේ,
 (1) A ය. (2) B ය. (3) C ය. (4) D ය.
20. ඉහත ගනුදෙනුවලින් පසු මෙම ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණයෙහි වත්කම්වල අගය වැඩි වන්නේ
 (1) රු. 15 000 කිනි. (2) රු. 17 000 කිනි.
 (3) රු. 52 000 කිනි. (4) රු. 92 000 කිනි.
21. ඉහත ගනුදෙනුවලට පෙර මෙම ව්‍යාපාරයේ මුළු වගකීම් රු. 80 000 ක් වූයේ නම්, මෙම ගනුදෙනුවලින් පසු මුළු වගකීම්වල අගය කොපමණ ද?
 (1) රු. 75 000 (2) රු. 90 000 (3) රු. 130 000 (4) රු. 142 000
22. භාවිත කළ කාර් රථ මිල දී ගෙන විකුණන ව්‍යාපාරයක්, රු. 2 000 000 කට කාර් රථයක් විකිණීම සඳහා ණයට ගැනීම සටහන් කෙරෙන මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙළින්,
 (1) ගෙවීම් වඩුවරය සහ ගැනුම් ජර්නලයයි. (2) ජර්නල් වඩුවරය සහ පොදු ජර්නලයයි.
 (3) ගැනුම් ඉන්වොයිසිය සහ පොදු ජර්නලයයි. (4) ගැනුම් ඉන්වොයිසිය සහ ගැනුම් ජර්නලයයි.
23. ණයගැතියකු වූ රවීගෙන් ලැබුණු රු. 15 000 ක චෙක්පත, ව්‍යාපාරයේ ලෙජරයේ සටහන් කර ඇත. එම චෙක්පත බැංකු ගිණුමේ තැන්පත් කරන විට තැබිය යුතු නිවැරදි ද්විත්ව සටහන වන්නේ,
 (1) බැංකු ගිණුම හර රු. 15 000 (2) බැංකු ගිණුම හර රු. 15 000
 මුදල් ගිණුම බැර රු. 15 000 රවීගේ ගිණුම බැර රු. 15 000
 (3) මුදල් ගිණුම හර රු. 15 000 (4) මුදල් ගිණුම හර රු. 15 000
 බැංකු ගිණුම බැර රු. 15 000 රවීගේ ගිණුම බැර රු. 15 000

/හතරවැනි පිටුව බලන්න.

24. ව්‍යාපාරයක සුළු මුදල් අග්‍රිමය රු. 5 000 කි. 2022.01.31 දිනට මෙම ව්‍යාපාරයේ සුළු මුදල් පොතේ ශේෂය රු. 800 ක් විය. එදින ලෙජරයට මාරු කළ, සුළු මුදල් පොතේ වියදම් තීරුවල මුළු එකතුව
- (1) රු. 800 කි. (2) රු. 4 200 කි. (3) රු. 5 000 කි. (4) රු. 5 800 කි.
25. ජර්නල් වවුචරය මූලාශ්‍ර ලේඛනයක් ලෙස භාවිත කරන ගනුදෙනුව කුමක් ද?
- (1) විකිණීම සඳහා රු. 10 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම
(2) ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රු. 50 000 ක ලී බඩු අත්පිට මුදලට ගැනීම
(3) ව්‍යාපාරයට රු. 200 000 ක ණය මුදලක් මූල්‍ය ආයතනයකින් ලබා ගැනීම
(4) අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් රු. 5 000 ක භාණ්ඩ තොගයක් ලබා ගැනීම
26. සඳුන් තම පුතු කසුන්ගේ පත්ති ගාස්තු රු. 2 000 ක් ව්‍යාපාරයේ වෙක්පතකින් ගෙවන ලදී. මෙම ගනුදෙනුව සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන කුමක් ද?
- | | |
|-------------------------------|-------------------------------|
| (1) ගැනිලි ගිණුම හර රු. 2000 | (2) ගැනිලි ගිණුම හර රු. 2000 |
| බැංකු ගිණුම බැර රු. 2000 | මුදල් ගිණුම බැර රු. 2000 |
| (3) කසුන්ගේ ගිණුම හර රු. 2000 | (4) කසුන්ගේ ගිණුම හර රු. 2000 |
| බැංකු ගිණුම බැර රු. 2000 | මුදල් ගිණුම බැර රු. 2000 |
27. අම්ලේගේ ව්‍යාපාරයේ 2022.03.31 දිනට බැංකු ගිණුමේ ශේෂය, එදිනට බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා අඩුවීමට හේතුවක් වන්නේ
- (1) 2022.03.30 දින බැංකුවේ තැන්පත් කළ රු. 15 000 ක වෙක්පත නිශ්කාශණය නොවීම ය.
(2) 2022.03.29 දින රුවන්ට නිකුත් කළ රු. 25 000 ක වෙක්පත බැංකුවට ඉදිරිපත් නොකිරීම ය.
(3) ස්ථාවර නියෝග මත බැංකුව රු. 1 000 ක මාර්තු මාසයේ රක්ෂණ ගාස්තුව ගෙවීම ය.
(4) බැංකුව මාර්තු මාසය සඳහා රු. 1 500 ක බැංකු ගාස්තුවක් අයකර තිබීම ය.
28. ව්‍යාපාරයක ගිණුම් වර්ෂයක් අවසානයේ දී පිළියෙල කරන ලද ශේෂ පිරික්සුමකින් අනාවරණය නොවන වරද දැක්වෙන පිළිතුර තෝරන්න.
- (1) රු. 1 500 ක අත්පිට ගැනුම් මුදල් පොතේ පමණක් සටහන් වීම
(2) ණයගිතියකට මුදල් ගෙවීමේ දී ලැබුණු රු. 500 ක වට්ටම, ලද වට්ටම් ගිණුමේ සටහන් නොවීම
(3) රු. 55 000 ක ණයට ගැනුම්, ගැනුම් ජර්නලයේ නිවැරදි ව සටහන් කර, අදාළ ණයගිතී ගිණුමට රු. 50 000 ක් ලෙස බැර කිරීම
(4) ගෙවූ රක්ෂණ ගාස්තු රු. 1 500 මුදල් පොතේ නිවැරදිව සටහන් කර වරිපනම් ගාස්තු ගිණුමට හර කර තිබීම
29. ව්‍යාපාරයක රු. 9 000 ක දුරකථන ගාස්තු ගෙවීම, දුරකථන ගාස්තු ගිණුමට හර කර ඇත්තේ රු. 900 ක් ලෙස ය. මෙම වරද නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන තෝරන්න.
- | | |
|--------------------------------------|-------------------|
| (1) දුරකථන ගාස්තු ගිණුම හර රු. 8 100 | WWW.OLEVELAPI.COM |
| මුදල් ගිණුම රු. 8 100 | |
| (2) දුරකථන ගාස්තු ගිණුම හර රු. 8 100 | |
| අවිනිශ්චිත ගිණුම රු. 8 100 | |
| (3) දුරකථන ගාස්තු ගිණුම හර රු. 9 000 | |
| අවිනිශ්චිත ගිණුම රු. 9 000 | |
| (4) දුරකථන ගාස්තු ගිණුම හර රු. 9 000 | |
| මුදල් ගිණුම රු. 9 000 | |

30. සමගි ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් 100 ක් සිටින අතර එක් අයකුගේ මාසික සාමාජික ගාස්තුව රු. 50 කි. 2021.12.31 දිනෙන් අවසන් වර්ෂයේ සාමාජිකයින් 70 දෙනෙකුගේ වාර්ෂික සාමාජික මුදල් ලැබී ඇත. 2021.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයේ දැක්විය යුතු සාමාජික මුදල් ආදායම වන්නේ,
- (1) රු. 3 500 කි. (2) රු. 5 000 කි. (3) රු. 42 000 කි. (4) රු. 60 000 කි.

- පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 31 හා 32 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

කේක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක 2022.03.31 දිනෙන් අවසන් මාසය තුළ කේක් කිලෝග්‍රෑම් 1 000 ක් නිපදවීම සඳහා දරන ලද වියදම් පහත දැක්වේ.

	රු.
තිරිඟු පිටි	100 000
බිත්තර	10 000
අනෙකුත් ද්‍රව්‍ය	20 000
කේක් සාදන්නාගේ වැටුප	45 000
ව්‍යාපාරයේ බදු කුලිය (මාසික)	10 000
ව්‍යාපාරයේ විදුලි බිල (මාසික)	15 000

31. 2022.03.31 දිනෙන් අවසන් මාසය සඳහා කේක් නිෂ්පාදනයට අදාළ ප්‍රාථමික පිරිවැය වන්නේ,
- (1) රු. 145 000 කි. (2) රු. 155 000 කි. (3) රු. 175 000 කි. (4) රු. 200 000 කි.

32. 10% ක ලාභාන්තිකයක් තබා ගන්නේ නම්, කේක් කිලෝග්‍රෑම් එකක විකුණුම් මිල කොපමණ ද?
- (1) රු. 143.00 (2) රු. 192.50 (3) රු. 200.00 (4) රු. 220.00

- පහත තොරතුරු ඇසුරෙන් අංක 33 හා 34 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සුලෝචනයේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ මසකට රු. 10 000 බැගින් කුලී ගෙවන ගොඩනැගිල්ලක ය. 2021.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගොඩනැගිලි කුලී ලෙස රු. 80 000 ක් ගෙවා ඇත.

33. සුලෝචනයේ ව්‍යාපාරයේ 2021.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගොඩනැගිලි කුලී ගැළපීමට අදාළ ජර්නල් සටහන තෝරන්න.

(1) ගොඩනැගිලි කුලී ගිණුම	බර	රු. 40 000	
ගෙවිය යුතු කුලී ගිණුම			රු. 40 000
(2) ලැබිය යුතු ගොඩනැගිලි කුලී ගිණුම	හර	රු. 40 000	
ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම			රු. 40 000
(3) ගොඩනැගිලි කුලී ගිණුම	හර	රු. 80 000	
මුදල් ගිණුම			රු. 80 000
(4) ගොඩනැගිලි කුලී ගිණුම	හර	රු. 120 000	
ගෙවිය යුතු ගොඩනැගිලි කුලී ගිණුම			රු. 120 000

34. සුලෝචනයේ ව්‍යාපාරයේ 2021.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ගොඩනැගිලි කුලිය ඇතුළත් කළ යුතු වන්නේ,
- (1) ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය රු. 40 000 ක් ලෙස ය.
- (2) ලැබිය යුතු ගොඩනැගිලි කුලිය රු. 40 000 ක් ලෙස ය.
- (3) ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය රු. 80 000 ක් ලෙස ය.
- (4) ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය රු. 120 000 ක් ලෙස ය.

- පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 35 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
කුසල්ගේ ව්‍යාපාරයේ 2021.12.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර (රු.)	බැර (රු.)
විකුණුම්		450 000
ගැනුම්	200 000	
2021.01.01 දිනට තොගය	100 000	
මෝටර් රථ (පිරිවැයට)	800 000	
10% බැංකු ණය		100 000
මුදල් ශේෂය	15 000	
රක්ෂණ ගාස්තු	7 000	
ලද ගෙවල් කුලී		3 000
සේවක වැටුප්	12 000	
2021.01.01 දිනට ප්‍රාග්ධනය		600 000
ණයගැතියෝ	46 000	
ණයහිමියෝ		35 000
බැංකු ණය පොලී	8 000	
	<u>1 188 000</u>	<u>1 188 000</u>

අතිරේක තොරතුරු :

- 2021.12.31 දිනට ඉතිරි තොගය රු. 80 000 කි.
 - 2021.12.31 දිනට ණයගැතියන්ගෙන් රු. 4 000 ක් බොල් ණය ලෙස කපාහැරිය යුතු ය.
 - 2021.12.31 දිනට ලැබිය යුතු ගෙවල් කුලී රු. 2 000 කි.
35. කුසල්ගේ ව්‍යාපාරයේ 2021.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය
(1) රු. 150 000 කි. (2) රු. 220 000 කි. (3) රු. 300 000 කි. (4) රු. 380 000 කි.
36. කුසල්ගේ ව්‍යාපාරයේ 2021.12.31 දිනෙන් අවසන් වර්ෂයේ දළ ලාභය
(1) රු. 70 000 කි. (2) රු. 150 000 කි. (3) රු. 230 000 කි. (4) රු. 300 000 කි.
37. කුසල්ගේ ව්‍යාපාරයේ 2021.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභය
(1) රු. 200 000 කි.. (2) රු. 202 000 කි. (3) රු. 204 000 කි. (4) රු. 206 000 කි.
38. කුසල්ගේ ව්‍යාපාරයේ 2021.12.31 දිනට මුළු වගකීම්වල වටිනාකම
(1) රු. 37 000 කි. (2) රු. 100 000 කි. (3) රු. 135 000 කි. (4) රු. 137 000 කි.
39. කුසල්ගේ ව්‍යාපාරයේ 2021.12.31 දිනට මුළු වත්කම්වල වටිනාකම
(1) රු. 937 000 කි. (2) රු. 939 000 කි. (3) රු. 941 000 කි. (4) රු. 943 000 කි.
40. කුසල්ගේ ව්‍යාපාරයේ 2021.12.31 දිනට හිමිකම
(1) රු. 202 000 කි. (2) රු. 600 000 කි. (3) රු. 802 000 කි. (4) රු. 804 000 කි.

* *

[හත්වැනි පිටුව බලන්න.